


විදින්න

කොවිඩ් 19 සමග

ධනාත්මක අත්දැකීම්



ජීවිතයේ නැවත අවස්ථාවක් නොලැබීමට ද හැකිය !

- ජීවිතය සහ පැවැත්ම ගැන අලුතින් සිතීමට , එසේ සිතා ක්‍රියා කිරීමට
- පරාර්ථකාමීත්වය , අන්‍යෝන්‍ය උපකාරී සහයෝගීත්වය පෙන්වීමට
- සැබෑ ලෙස උපකාරවීමේ තෘප්තිය ලැබීමට
- මිනිසුන් අභ්‍යන්තර දියුණුවට නැඹුරු වේ යැයි උපකල්පනයට , එසේ සිතා ක්‍රියාකාරී වීමට
- සියලු යහපත් දෑ අත්හදා බැලීමට , වැරදි නිවැරදි කර ගැනීමට

